



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1982 අංක 26 දරන
ආදියම් බදු අධිහාර පනත

[සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 10 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1982 අගෝස්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ලැයිප් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක.

මිල : ශත 65 යි

නැපැල් ගාස්තුව : ශත 50 යි

[සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 10 වන දින]

එල්. ඩී.—බී. 13/82

1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත්තකු වෙත ම, ඒ තැනැත්තා විසින් ඒ තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද අනුව අධිකාරයක් නියම කිරීම සඳහා ද ඒ සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1982 අංක 26 දරන ආදායම් බදු අධිකාර පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු කාමය.

2. (මේ පනතෙහි “අදාළ වර්ෂය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත්තකු ම, වෙනත් යම් ලිඛිත නීතියක හෝ යම් සම්මුතියක, ප්‍රදාන යක හෝ ගිවිසුමක කුමක් සඳහන් වුව ද අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවනු ලැබිය යුතු ආදායම් බද්ද මත මේ පනතේ පළමු වන උපලේඛනයෙහි සඳහන් අනුප්‍රමාණ අනුව ගණන් බලන ලද අධිකාරයක් ගෙවීමට බැඳී සිටිය යුතු ය.

ආදායම් බද්ද මත වූ අධිකාරය නියම කිරීම.

3. මේ පනතේ දෙවන උපලේඛනයේ I වන තීරයේ සඳහන් යම් තැනැත්තකු, අදාළ වර්ෂය සඳහා තමාගේ බදු අයකළ හැකි ආදායම එම උපලේඛනයේ II වන තීරයේ අනුරූපී සටහනෙහි සඳහන් මුදල තොරතුරු මත තැනැත්තකු වශයෙන්—

ඇතැම් අවස්ථාවල දී සහන.

(අ) අදාළ වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්දේ; සහ

(ආ) මේ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද මත වූ අධිකාරයේ

එකතුව,

(i) අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ බදු අයකළ හැකි ආදායමේ සහ

(ii) එම උපලේඛනයේ III වන තීරයේ අනුරූපී සටහනෙහි සඳහන් මුදල.

අතර වෙනස ඉක්මවන අවස්ථාවක, ඒ අතිරික්ත මුදල, මේ පනත යටතේ ඔහු විසින් ගෙවනු ලැබිය යුතු අධිකාරයේ මුදලින් අඩුකරනු ලැබිය යුතු ය.

මේ වගන්තියේ කාර්ය සඳහා, අදාළ වර්ෂය සඳහා තැනැත්තකුගේ බදු අයකළ හැකි ආදායම පිළිබඳ සෑම සඳහනක් ම, සමාගමක ආවරකරුවකු සම්බන්ධයෙන් වන විට, ඔහු ආවරකරු වන සමාගමේ අදාළ වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම් පිළිබඳ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුතු ය.

අධිකාරය ගෙවීම
සඳහා වූ
දිනය.

4. මේ පනත යටතේ අධිකාරය ගෙවීමට බැඳී සිටින සෑම තැනැත්තකු විසින් ම, ඔහු වෙත තක්සේරු කිරීමක් නිකුත් කර නොමැති වුව ද, ඔහු විසින් ගෙවිය යුතු අධිකාරයේ මුදලින් සියයට පණහකට නොඅඩු ප්‍රමාණයක් 1982 ජූලි මස 15 වන දින හෝ ඊට පෙර, සහ ඉතිරි ප්‍රමාණය 1982 නොවැම්බර් මස 30 වන දින හෝ ඊට පෙර ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.

සේවායෝජක
විසින්
අධිකාරය
අඩුකළ යුතු
බව.

5. දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේදයේ විධිවිධාන වලට අනුකූලව (ඒ පනතේ 67 වන වගන්තියේ (7) වන උප වගන්තිය මගින් නිර්වාසිකයකු වශයෙන් සැලකෙන සේවා නියුක්තයකු නොවන) යම් සේවනියුක්තයකුගෙන් අදාළ වර්ෂය සඳහා ආදායම් බද්ද අයකළ හැක්කේ ද එවැනි සේවනියුක්තයකු සේවයෙහි නියුක්ත කරවන සෑම සේවායෝජකයකු විසින් ම, ඒ සේවනියුක්තයාට ගෙවනු ලබන පාරිශ්‍රමිකයෙන් පහත දැක්වෙන මුදල් ද 1982 ජූනි මාසයෙන් ආරම්භ වන මාසික වාරික හයකින් මේ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද මත වූ අධිකාරය වශයෙන් අඩු කරනු ලැබිය යුතු ය—

(අ) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවනියුක්තයෙන් ලබන ලාභ කිසිවක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවනියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් හාර දහස් විස්ස ඉක්මවන නමුත්, රුපියල් දහ හතර දහස් දෙසියය නොඉක්මවන අවස්ථාවක, ඒ ආදායම් බද්දෙන් සියයට පහකට සමාන මුදලක් ;

(ආ) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවනියුක්තයෙන් ලබන ලාභ කිසිවක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවනියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් දහ හතර දහස් දෙසියයක් ඉක්මවන නමුත්, රුපියල් අනූ හයදහස් පන්සිය හැටක් නොඉක්මවන අවස්ථාවක, ඒ ආදායම් බද්දෙන් සියයට දහයකට සමාන මුදලක් ;

(ඇ) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවනියුක්තයෙන් ලබන ලාභ කිසිවක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවනියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් අනූ හයදහස් පන්සිය හැටක් ඉක්මවන අවස්ථාවක, ඒ ආදායම් බද්දෙන් සියයට පහළොවකට සමාන මුදලක්.

6. යම් තැනැත්තකු විසින්—

(අ) අදාළ වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතු ආදායම් බද්දේ ;

(ආ) අදාළ වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතු බන බද්දේ ;

(ඇ) මේ පනත යටතේ ගෙවනු ලැබිය යුතු ආදායම් බද්ද මත වූ අධිකාරයේ ; සහ

ආදායම් බද්දේ,
බන බද්දේ සහ
අධිකාරයේ
එකතුව
එක්තරා
සීමාවක්
ඉක්මවන
ඊට අධිකාරය
අඩු කිරීම.

(ඇ) 1982 ධන බදු අධිකාර පනත යටතේ ගෙවිය යුතු, ධන බද්ද මත වූ අධිකාරයේ

එකතුව, ඒ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමේ සහ දේශීය ආදායම් පනත හෝ වෙනත් යම් ප්‍රඥප්ති යක් යටතේ ආදායම් බද්දෙන් නිදහස් වූ ලාභ සහ ආදායම වන්නා වූ ද, ඒ නිදහස් කිරීම නිසා නොවේ නම් අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම ආගණනය කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබිය හැකිව තිබුණා වූ ද (වාසස්ථාන යක ශුද්ධ වාර්ෂික වටිනාකම සහ දේශීය ආදායම් පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් යම් සහනාධාරයක් නොවන) ලාභ සහ ආදායම් කිසිවක් එකතුවෙන් සියයට අසූවක් ඉක්මවන අවස්ථා වක, ඒ අතිරික්ත මුදලේ ප්‍රමාණය ආදායම් බද්ද මත වූ ඒ අධිකාරයට හෝ ආදායම් බද්ද මත වූ ඒ අධිකාරයේ සහ ධන බද්ද මත වූ ඒ අධිකාරයේ එකතු වට හිලව් කරනු ලැබිය යුතු ය.

7. දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද සම්බන්ධයෙන් වූ වාර්තා සැපයීම, ආදායම් බද්ද අඩු කිරීම, ඒ බද්ද තක්සේරු කිරීම, තක්සේරු කිරීමට පිරුද්ධව අභියාචනා, ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඒ පනතේ XIII වන පරිච්ඡේදයේ සහ XV වන පරිච්ඡේදයේ සිට XXVI වන පරිච්ඡේදය දක්වා ඇති පරිච්ඡේදවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව මේ පනත යටතේ ගෙවිය යුතු අධිකාරය සම්බන්ධ යෙන් වාර්තා සැපයීම, ඒ අධිකාරය අඩුකිරීම, තක්සේරු කිරීම, තක්සේරු කිරීමට පිරුද්ධව අභියාචනා, ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

දේශීය ආදායම් පනතේ ඇතැම් විධිවිධාන අදාළ වන බව.

8. පද සම්බන්ධයෙන් අනාකූර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි—

අර්ථ නිරූපණය.

“තක්සේරු කළහැකි ආදායම”, “පුණ්‍යායතනය”, “කොමසාරිස් ජනරාල්වරයා”, “පොල්මිකරු”, “ජනතා සමාගම”, “තැනැත්තා”, “ලාභ සහ ආදායම”, “නිල ලැයිස්තු ගත පොදු සමාගම”, “භාරගැනුම්කරු”, “කුඩා සමාගම”, “භාරකරු” හා “තක්සේරු වර්ෂය”, යන යෙදුම්වල දේශීය ආදායම් පනතේ පිළිවෙළින් ඒවාට දී ඇති අර්ථයන් ම ඇත්තේ ය;

“සමුපකාර සමිතිය” යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද්දා වූ හෝ ලියාපදිංචි කරන ලද බව සැලකිය යුතු වූ සමුපකාර සමිතියක් අදහස් වේ;

“සේවායෝජක”, “සේවානියුක්තය”, සහ “පාරිශ්‍රමිකය” යන යෙදුම්වල දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේදයෙහි පිළිවෙළින් ඒවාට දී ඇති අර්ථයන්ම ඇත්තේ ය.

“ආදායම් බද්ද” යන්නෙන්, යම් තැනැත්තකු සහ අදාළ වර්ෂය සම්බන්ධයෙන්—

(අ) මේ පනතේ 2 වන වගන්තියෙහි සහ පළමුවන උප ලේඛනයෙහි ලා, සහ

(i) වාසික සමාගමකට අදාළව, දේශීය ආදායම් පනතේ 33 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදය යටතේ එම වර්ෂය සඳහා එම සමාගම විසින් ගෙවිය යුතු යම් ආදායම් බද්දක් වෙතොත් එය එම සමාගම විසින් අදාළ වර්ෂය සඳහා ඒ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩු කළ විට ඇති වන ශේෂය අදහස් වේ;

(ii) නිර්වාසික සමාගමකට අදාළව, දේශීය ආදායම් පනතේ 34 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදයේ (i) වන අනු ඡේදය හෝ (ii) වන අනුඡේදය යටතේ එම සමාගම විසින් එම වර්ෂය සඳහා ගෙවිය යුතු යම් ආදායම් බද්දක් වෙතොත් එය එම සමාගම විසින් අදාළ වර්ෂය සඳහා එම පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩු කළ විට ඇති වන ශේෂය අදහස් වේ;

(iii) අදාළ වර්ෂය සඳහා වූ තමාගේ ලාභ සහ ආදායමට දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවා නියුක්තියෙන් ලබන ලාභ ඇතුළත් වන, වාසික පුද්ගලයකුට අදාළව, සේවාවන් සපයන ලද්දේ ඒ ලාභ අදාළ වර්ෂය සඳහා වූ ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවී තිබුණේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතුව තිබුණු ආදායම් බද්ද අදහස් වේ;

(iv) දේශීය ආදායම් පනතේ 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය අනුව නිර්වාසිකයකු වශයෙන් සැලකෙන පුද්ගලයකුට අදාළව, අදාළ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දී සේවා නියුක්තියෙන් ලැබූ ඔහුගේ ලාභ, එම වර්ෂය සඳහා වූ ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවුයේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතුව තිබුණු ආදායම් බද්ද අදහස් වේ;

(v) වෙනත් යම් තැනැත්තකුට අදාළව, අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද අදහස් වේ; තවද

(ආ) 3 වන සහ 6 වන වගන්තිවල, එම වර්ෂය සඳහා එම තැනැත්තා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද අදහස් වේ;

“ දේශීය ආදායම් පනත ” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ;

“ තක්සේරු කළ හැකි ආදායම ” යන්නෙන්, යම් තැනැත්තකු සහ අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූලව ආගණනය කරන ලද එම වර්ෂය සඳහා වූ එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම අදහස් වේ; නව ද—

(අ) අදාළ වර්ෂය සඳහා වූ තමාගේ ලාභ සහ ආදායමට දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවා නියුක්තියෙන් වූ ලාභ ද ඇතුළත් වන වාසික පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, සේවා නියුක්තියෙන් ලැබූ ඒ ලාභ එම වර්ෂය සඳහා වූ ඒ පුද්ගලයාගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවූයේ නම්, එම වර්ෂය සඳහා එම පුද්ගලයාගේ (දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුකූලව ආගණනය කරන ලද) තක්සේරු කළ හැකි ආදායම විය හැකි වූ ප්‍රමාණය අදහස් වන සේ සලකනු ලැබිය යුතු ය;

(ආ) දේශීය ආදායම් පනතේ 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය අනුව නිර්වාසිකයකු වශයෙන් සලකනු ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, අදාළ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දී සේවා නියුක්තියෙන් ලැබූ ඔහුගේ ලාභ, එම වර්ෂය සඳහා වූ ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවූයේ නම්, අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයාගේ (දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූලව ආගණනය කරන ලද) තක්සේරු කළ හැකි ආදායම විය හැකි වූ ප්‍රමාණය අදහස් වන සේ සලකනු ලැබිය යුතු ය;

“ බන බද්ද ” යන්නෙන්, දේශීය ආදායම් පනත යටතේ පනවා ඇති කරනු ලබන බන බද්ද අදහස් වේ.

පළමුවන උපලේඛනය (2 වන වගන්තිය)

ආදායම් බද්ද මත වූ අධිකාරයේ අනුප්‍රමාණ

1. පුද්ගලයන් නොවන කැනැන්කන් සඳහා—

(අ) අදාළ වර්ෂය සඳහා ඒ කැනැන්කාගේ බදු අදාළ වර්ෂය සඳහා ඒ කැනැන්කා අය කළ හැකි ආදායම රු. 25,000 ඉක්ම වීසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් වන, නමුත් රු. 50,000 නොඉක්මවන සියයට 5ක් අවස්ථාවක

(ආ) ඒ කැනැන්කාගේ බදු අය කළ හැකි ආදායම රු. 50,000 ඉක්මවන අවස්ථාවක අදාළ වර්ෂය සඳහා ඒ කැනැන්කා විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් සියයට 10ක්

2. පුද්ගලයන් සඳහා—

(අ) අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයාගේ බදු අය කළ හැකි ආදායම රු. 25,000 ඉක්මවන, නමුත් රු. 50,000 නොඉක්මවන අවස්ථාවක අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයා විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් සියයට 5ක්

(ආ) අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයාගේ බදු අය කළ හැකි ආදායම රු. 50,000 ඉක්ම වන, නමුත් රු. 2,00,000 නොඉක්මවන අවස්ථාවක අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයා විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් සියයට 10ක්

(ඇ) අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයාගේ බදු අය කළ හැකි ආදායම රු. 2,00,000 ඉක්ම වන අවස්ථාවක අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයා විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් සියයට 15ක්

දෙවන උපලේඛනය (3 වන වගන්තිය)

I වන කොටස

(සියයට 5 අනුප්‍රමාණයේ අධිකාරයට යටත් කැනැන්කන් සම්බන්ධයෙන් වන විට අදාළ වේ.)

I වන තීරය කැනැන්කා	II වන තීරය (මුදල රුපියල්වලින්)	III වන තීරය (මුදල රුපියල්වලින්)
1. පුද්ගලයා	25,293	20,980
2. කුඩා සමාගම් ; පුනරායතන ; සමුපකාර සමිති ; අනෙකුත් ජීවිත රක්ෂණ සමාගම් ; දේශීය ආදායම් පනතේ තුන්වන උපලේඛනයේ 12 වන විෂයයෙහි සඳහන් කැනැන්කන් ; කුඩා සමාගම් වල ඇවරකරුවෝ	25,316	20,000
3. පොල්මැකරුවෝ ; හාරගැනුම්කරුවෝ ; නො බෙදුණු හින්දු පවුල්	25,547	17,500
4. ජනතා සමාගම් ; නිල ලැයිස්තුගත පොදු සමාගම් ; ජනතා සමාගම්වල හෝ නිල ලැයිස්තුගත සමාගම්වල ඇවරකරුවෝ	25,862	15,000
5. හවුල් ව්‍යාපාර ; රාජ්‍ය සංස්ථා ; ආණ්ඩුව වෙත සතුකරනු ලැබූ වෙළෙඳ ව්‍යාපාර ; වාසික සමාගම් ; සමාගම්වල ඇවරකරුවෝ ; හාර කරුවෝ (හාරය 78.11.15 වන දිනට පෙර ඇතිකරනු ලැබූ අවස්ථාවක)	26,315	12,500
6. නිර්වාසිත සමාගම්, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක්සත් රාජධානියේ ආණ්ඩුව නොවන ආණ්ඩු ; හාරකරුවෝ (හාරය 78.11.15 වන දිනට හෝ ඉන් පසුව ඇති කරනු ලැබූ අවස්ථාවක)	26,628	11,250

II වන කොටස

(සියයට 10 අනුප්‍රමාණයේ අධිභාරයට යටත් තැනැත්තන් සම්බන්ධයෙන්
අදාළ වේ.)

I වන කීරය තැනැත්තා	II වන කීරය (මුදල රුපියල්වලින්)	III වන කීරය (මුදල රුපියල්වලින්)
1. පුද්ගලයා ...	51,577	35,090
2. නොබදුණු හිත්ද පවුල් ...	51,944	31,625
3. කුඩා සමාගම්, කුඩා සමාගම්වල ඇවරකරුවෝ ...	50,746	39,500
4. පුනරායතන ; සමුපකාර සමිති ; අනෙකුත් ජීවිත රක්ෂණ සමාගම් ; දේශීය ආදායම් පනතේ තුන්වන උපලේඛනයේ 12 වන විෂයයෙහි සඳහන් තැනැත්තන්	50,641	39,500
5. පොල්මැකරුවෝ සහ භාරගැනුම්කරුවෝ ...	51,119	34,250
6. ජනතා සමාගම් ; නිල ලැයිස්තුගත පොදු සමාගම් ; ජනතා සමාගම්වල හෝ නිල ලැයිස්තුගත පොදු සමාගම්වල ඇවරකරුවෝ	51,785	29,000
7. හවුල් ව්‍යාපාර ; රාජ්‍ය සංස්ථා ; ආණ්ඩුව වෙත සතුකරනු ලැබූ වෙළෙඳ ව්‍යාපාර ; වාසික සමාගම් ; සමාගම්වල ඇවරකරුවෝ ; භාර කරුවෝ (භාරය 78.11.15 වන දිනට පෙර ඇති කරනු ලැබූ අවස්ථාවක)	52,778	23,750
8. නිර්වාසික සමාගම්, ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එක් යන් රාජධානියේ ආණ්ඩුව නොවන ආණ්ඩු ; භාරකරුවෝ (භාරය 78.11.15 වන දින හෝ එට පසු ඇති කරනු ලැබූ අවස්ථාවක)	53,481	31,125

III වන කොටස

(සියයට 15 අනුප්‍රමාණයේ අධිභාරයට යටත් පුද්ගලයකු සම්බන්ධයෙන්
වන විට අදාළ වේ.)

I වන කීරය තැනැත්තා	II වන කීරය (මුදල රුපියල්වලින්)	III වන කීරය (මුදල රුපියල්වලින්)
පුද්ගලයා ...	2,13,137	93,784